

1. නව කොරෝනා වයිරස් ආසාදනය එන්නත් කිරීම පිළිබඳව

තොවිගි නගරයේ, අවුරුදු 12 සිට 64 දක්වා එන්නත් කිරීමේ කාලසටහන තීරණය කර ඇත.

දැනටමත්, එන්නත් කිරීමේ අයදුම් පත්‍ර ජූලි 12 සිට වයස අවුරුදු 60 න් 64 න් අතර අයට තැපැල් කර ඇති අතර, එන්නත් කිරීම සඳහා දින වෙන් කිරීම ජූලි 16 සිට ආරම්භ කර ඇත.

ඊළඟට, එන්නත් කිරීමේ අයදුම් පත් ජූලි 21 සිට වයස අවුරුදු 12 න් 59 න් අතර අයට තැපැල් කරනු ලබන අතර, සෑම වයස් කාණ්ඩයක් සඳහාම දින වෙන් කිරීමේ අගෝස්තු 17 සිට ආරම්භ වේ.

දිනයක් වෙන් කරවා ගැනීම සඳහා ක්‍රම දෙකක් තිබේ, එකක් නම් තොවිගි නගරයේ home page පිටුවේ ඇති දින වෙන්කරවා ගැනීමේ ස්ථානය මගින් අන්තර්ජාලය හරහා වෙන් කරවා ගැනීම සහ අනෙක තොවිගි නගර ඇමතුම් මධ්‍යස්ථානය දුරකථන අංක 0282-12-1418 අමතා වෙන් කරවා ගැනීමයි. . දුරකථනයෙන් වෙන්කරවා ගැනීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.

ප්‍රධාන එන්නත් කිරීමේ ස්ථානය පැරණි බේසියා ලෝක ක්‍රීඩා ඔහිරා මෝල් ස්ථානය . එය කයින්ස් ඔහිරා මෝල් ස්ථානයේ අනෙක් පස පිහිටා ඇත . එය ජූලි 28 සිට නොවැම්බර් 30 දක්වා විවෘතව පවතී.

දෛනික එන්නත සඳහා පුද්ගලයින් 1000 ක් දක්වා එන්නත් ලබා ගත හැකි නමුත් එන්නත් මධ්‍යස්ථානයට ලැබෙන එන්නත් සැපයීමේ ප්‍රමාණය අනුව එම ගණන සකස් කරනු ලැබේ.

ඊට අමතරව, ඔබට නගරයේ ඇති එන්නත් කළ හැකි වෙනත් වෛද්‍ය ආයතන මගින් තනි තනිව එන්නත් කළ හැකිය. ඒ සඳහා කරුණාකර ඔබේ වෛද්‍ය ආයතනය සමඟ කෙලින්ම සම්බන්ධවී පරීක්ෂා කරන්න.

නව කොරෝනා එන්නත තොවිගි නගරයේ ලිපිනයක් ඇති එන්නත ලබා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට එය නොමිලේ එන්නත් කළ හැකිය. ඔබට එන්නත් කිරීමේ අයදුම් පත නොලැබුණේ නම්, කරුණාකර තොවිගි නගර ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

2.අධික වර්ෂාව පිළිබඳ තොරතුරු පිළිබඳ

මානකදී ජපානයේ විවිධ ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් ආපදාවන් සිදුවී ඇත .

එකම ප්‍රදේශයකට වැඩි කාලයක් අධික වැසි ඇද වැටී "රේඛීය වර්ෂාපතන කලාපයක්" ඇති වුවහොත් ආපදා අවදානම වැඩි වන අතර නායයෑම් හා ගංවතුර ඇතිවීමේ අවදානමක් ඇත.

"රේඛීය වැසි කලාපය" පිළිබඳ තොරතුරු තිබෙන විට, රූපවාහිනී ප්‍රවෘත්ති සහ අන්තර්ජාලයේ කාලගුණය හා ආපදා තොරතුරු පරීක්ෂා කර බලා හැකි ඉක්මනින් ඒ පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ.

ඉවත් වීමට අවශ්‍ය වූ විට, තොවිගි නගර ශාලාව විසින් ඔබට තොරතුරු සපයනු ලැබේ .

අධික වැසි අනතුරු ඇඟවීමේ මට්ටමේ 4 වන ස්ථානය හෙවත් "ඉවත් වීමේ නියෝගය" නමින් ඉවත් වීමේ තොරතුරු ඔබට ලැබෙන්නේ නම්, කරුණාකර සියලු දෙනා අනතුරු දායක ස්ථාන වලින් ඉවත් වීමට වගබලා ගන්න .

ඇඟවීම් මට්ටම 5 යනු "හදිසි ආරක්ෂණ නියෝගය " ය.එනම් දැනටමත් ව්‍යසනයක් සිදු වීමට හැකි අතර හැකි තරම් ආරක්ෂිතව ඉතා ඉක්මනින් ඔබ සිටින ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගොස් ඔබේ ජීවිතය බේරා ගැනීමට පියවර ගන්න.

ව්‍යසනයක් සිදුවිය හැකි විට, තත්වය මත පදනම්ව නගරයේ ප්‍රාථමික පාසල් සහ පොදු ශාලා "ආපදා මද්‍යස්ථාන " ලෙස විවෘත කෙරේ. ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක පිහිටි "ආපදා මද්‍යස්ථාන" භාවිතා කළ හැකිය.

"ආපදා මද්‍යස්ථාන " වලට අමතරව, ආරක්ෂිත ස්ථානවල ජීවත්වන පවුලේ සාමාජිකයන් (relatives) සහ මිතුරන් පදිංචි ස්ථාන හදිසි අවස්ථාවක නැවතීමේ ස්ථානයක් ලෙස තීරණය කර තිබීම ඉතා වැදගත් බව සලකන්න.

කාලගුණය සහ ආපදා තොරතුරු දැන ගැනීමේ මාධ්‍යයන් සහ හදිසි අවස්ථාවකදී ඔබට පහසුවෙන්ම ආපදා මද්‍යස්ථානයක් වෙත ලගාවන ආකාරය කල්තියා පරීක්ෂා කර තැබීම ඉතා වැදගත් බව මතක තබා ගන්න.